

පොලිතින් හා ප්ලාස්ටික් නිසා ඇතිවන හානි වළක්වා ගැනීමට

1. R-REFUSE (ප්‍රතික්ෂේප කිරීම)

- පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය ප්‍රතික්ෂේප කරමු.



2. R-REDUCE (අවම කිරීම)

- පරිසර හිතකාමී පහසුවෙන් දිරා යන අමුද්‍රව්‍යවලින් සාදන ලද භාණ්ඩ භාවිත කරමු.



3. R-REUSE (නැවත භාවිතය)

- වරක් පමණක් භාවිතාකොට ඉවත දැමීමෙන් වළකීමු.
- නැවත භාවිතා කර ඉවතලන ප්‍රමාණය අඩු කරමු.



4. R-RECYCLE (ප්‍රතිචක්‍රීකරණය)

- කසළ වර්ගීකරණය කරමු.
- හැකි සෑම විටම ප්‍රතිචක්‍රීකරණය කරමු.
- ප්‍රදේශයේ ඇති ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන පිළිබඳ අනුවත් වෙමු.



පොලිතින් හා ප්ලාස්ටික් විෂ දුම් මාරයාව ඔබත් බිලි වෙනවාද?




කන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය
මධ්‍යම පරිසර අධිකාරිය
පරිසර අමාත්‍යාංශය



1. නිවෙස තුළදී දුර භාවිතා කර කෑම පිසීමේදී ගිනි ඇවිලීම සඳහා සිලි බෑග්, ලන්ච් ජීට්, යෝගට් කෝප්ප වැනි ද්‍රව්‍යයන් දහනය කිරීම

- ගෘහනියන් මෙම විෂ දුමට කෙලින්ම නිවාරණයවන අතර කුඩා ළමුන් ඇතුළු නිවසේ සිටින අනෙකුත් සාමාජිකයන්ද දහනයෙන් පිටවන අහිතකර ද්‍රව්‍යයන්ට නිරාවරණය වේ.



2. නිවසෙන් පිට එළිමහන් ස්ථානවලදී පොලිතින් හා ප්ලාස්ටික් පිළිස්සීම

- නිවෙස්වල එකතුවන කසළ ඉවත් කිරීමේ පහසු ක්‍රමයක් ලෙස ජනතාව කසළ පිළිස්සීමට පුරුදු වී තිබේ.
- සමහර ප්‍රදේශවල පළාත් පාලන ආයතන මගින් කසළ බැහැර කරන ස්ථානවල එළිමහනේ කසළ පිළිස්සීමට ජනතාව පුරුදු වී තිබේ.
- මෙම විෂ දුමාරය සුළඟ මගින් පහසුවෙන් පැතිර යා හැකිය.



ජහන රසායනික ද්‍රව්‍ය මෙම දුමාරයේ අඩංගු වේ.

- කාබන් මොනොක්සයිඩ්
- ඩයොක්සින් හා ෆියුරාන්
- වාෂ්පශීලී කාබනික සංයෝග
- පොලිනියුක්ලියර් ඇරෝමැටික් හයිඩ්‍රොකාබන්
- අංශුමය ද්‍රව්‍යය



මෙම රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට ඉතාම විෂ සහිතවන අතර, එමගින් ජහන සඳහන් රෝග හා අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් ඇති කරයි.

- පිළිකා
- අංශුගාමය
- හදවත් රෝග
- ශ්වසන ආබාධ
- ආබාධිත සහ අඩුබර දරු උපන්

විශේෂයෙන්ම

- කුඩා ළමුන්ට
- ගර්භනී මව්වරුන්ට
- ශ්වසන ආබාධ සහිත රෝගීන්ට
- හෘදයාබාධ සහිත රෝගීන්ට මෙයින් ඇතිවන බලපෑම් ඉමහත්ය

